



Bulletin No: 06

WW/O/22/05/18/06

COLOR: Red

Warning for Strong Winds and Rough Sea

Issued by the Natural Hazards Early Warning Centre

At 05.00 p.m. 18 May 2022 for the period until 05.00 p.m. 19 May 2022


For deep and shallow sea area around the island

PLEASE BE AWARE

Wind speed can increase up to **(60-65) kmph** in the sea areas extending from Kankasanturai to Pottuvil via Puttalam, Galle and Hambanthota due to wind convergence zone around Sri Lanka.

These sea areas will be rough and it may very rough at times. There is also a possibility of experience swell waves, having **(2.5 – 3.0) m** height (This is not for land area) in these sea areas too.

Therefore, Fishing and naval community are requested to be attentive to future forecasts issued by the Department of Meteorology in this regard.



වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි
මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී ,සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද
රළ (29-37)පැ.කි.මී, තරමක් රළ (38-46)පැ.කි.මී, රළ (47-55)පැ.කි.මී, ඉතා රළ (56-74)පැ.කි.මී, දළ රළ (75-
102)පැ.කි.මී, ඉතා දළ රළ 103 පැ.කි.මී ට වැඩි.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

නිවේදන අංකය : 06

WW/O/22/05/18/06

වර්ණය : රතු

තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අනතුරු ඇඟවීම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2022 මැයි මස 19 වන දින ප.ව. 05.00 වන තෙක් වලංගු වන පරිදි 2022 මැයි මස 18 වන දින ප.ව. 05.00 ට නිකුත් කරන ලදී.


දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා

සැලකිලිමත් වන්න!

දිවයින ආශ්‍රිතව සුළං අභිසාරී කලාපයක් ඇතිවීම හේතුවෙන්, කන්කසන්තුරය සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-65) දක්වා වැඩි විය හැක.

මෙම මුහුදු ප්‍රදේශ රළු වන අතර විටින් විට ඉතා රළු විය හැක. තවද මෙම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස (මීටර්. උස 2.5 - 3.0 ක් පමණ) ඉහළ යාමේ හැකියාවක් ද පවතී.

එබැවින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස සිවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.



වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි
 මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී, සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද රළු (29-37)පැ.කි.මී, තරමක් රළු (38-46)පැ.කි.මී, රළු (47-55)පැ.කි.මී, ඉතා රළු (56-74)පැ.කි.මී, දළ රළු (75-102)පැ.කි.මී, ඉතා දළ රළු 103 පැ.කි.මී ට වැඩි.